



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,411 — FRIDAY, JUNE 6, 1952

Published by Authority

PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications ..	—	Budgets ..	469
By-laws ..	457	Sale of Properties ..	—
Posts—Vacant ..	462	Road Committee Notices ..	—
Notices under the Local Authorities Elections Ordinance ..	467	Miscellaneous Notices ..	470
Statements of Revenue and Expenditure ..	467		

By-laws

L. D.—B. 17/49/L. G. D.—BC. 270.

RATTOTA TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Rattota Town Council under sections 166 and 170 (9) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,

Permanent Secretary,

Ministry of Health and Local Government.

S. Colombo, May 19, 1952.

BY-LAWS

Conservancy

The Chairman may, by notice in writing (3) served on the owner of any premises situated within an area for which a conservancy service has been established, require such owner to provide a pail latrine of such size and type and in such position on the premises as may be approved by the Chairman on the recommendation of the Medical Officer of Health or an officer authorised by such Medical Officer.

If the Medical Officer of Health or an officer authorised by such Medical Officer certifies that any cesspit or latrine (not being a pail latrine of the size and type referred to in by-law 1) situated on any premises within the area for which a conservancy service has been established, is insanitary and dangerous to health, the Chairman may on the recommendation of the Council, by notice in writing served on the owner of such premises, require such owner to close such cesspit or latrine.

Every owner on whom a notice referred to in by-law 1 or by-law 2 has been served, shall comply with the requirements of such notice within such time, in no case to be less than two months, as may be specified in such notice.

4. The occupier of any premises provided with a pail latrine and situated within an area for which a conservancy service has been established, shall maintain such latrine at all times in a sanitary condition and in good repair.

5. No person other than a conservancy labourer employed by the Council, shall remove or otherwise dispose of the night soil from any pail latrine within the area for which a conservancy service has been established.

6. The owner or occupier of any premises served by the conservancy service, other than a person who is exempted by the Council on the ground of poverty, shall pay in respect of each quarter a conservancy fee at the rate of six rupees for each bucket used on the premises.

7. The conservancy fee referred to in by-law 6, shall be paid to the Chairman, or to any person duly authorised by him in writing to collect such fee, in four equal instalments on March 31, June 30, September 30, and December 31 respectively.

8. For the purpose of inspecting any cesspit or any latrine, whether constructed or in the course of construction, on any premises, it shall be lawful for the Medical Officer of Health or any officer authorised by him, to enter the premises at any time between sunrise and sunset, and the occupier of the premises shall render such officer all such assistance as may be necessary for the purpose of the inspection.

9. Every contravention of any of these by-laws shall be punishable with a fine not exceeding fifty rupees, and with an additional fine not exceeding five rupees for each day during which the contravention is continued after a conviction thereof by a court of competent jurisdiction or after written notice from the Chairman directing attention to such contravention.

10. The by-law published in *Gazette* No. 10,186 of December 8, 1950, is hereby rescinded.

11. In these by-laws—

“Chairman” means the Chairman of the Council; and

“Council” means the Rattota Town Council.

L. D.—B. 177/40/L. G. D.—GB. 14/3/5.

The Village Communities Ordinance

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Panadura and Talpiti Baddas village area in the Kalutara District and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 31, 1952.

BY-LAW

The by-laws relating to the tax on vehicles and animals published in *Gazette* No. 9,684 of November 22, 1940, are hereby amended, in so far as they apply to the Panadura and Talpiti Baddas village area, as follows:—

- (1) by the substitution, in by-law 5, for the words "to collect the tax", of the words "to collect the tax, whether or not the Schedule referred to in by-law 1 has been furnished";
- (2) by the re-numbering of by-law 8 as by-law 12; and
- (3) by the insertion, immediately after by-law 7, of the following new by-laws:—

"8. Every person who purchases, takes possession or otherwise acquires any vehicle or animal in respect of which a tax is payable shall notify the Chairman within seven days from the date on which he purchased, took possession or otherwise acquired such vehicle or animal whether or not the tax for the current year in respect of such vehicle or animal has been paid, and if the tax has been so paid, shall furnish the Chairman with the official tax receipt and such other particulars as the Chairman may in writing require him to furnish.

9. The Chairman or any officer authorised by him in writing in that behalf may enter any land or building during reasonable hours of the day to ascertain whether any person has in his possession or custody or control any vehicle or animal for which a tax is payable; and the person in charge of such land or building shall afford such facilities as may be required by the Chairman or such authorised officer for the performance of his duties under this by-law.

10. No person shall use a metal plate issued under by-law 6 in respect of a vehicle on any other vehicle.

11. The Chairman or any officer authorised by him in that behalf shall have the power to stop any vehicle proceeding on any road or path for the purpose of inspecting the plate which is required by by-law 7 to be affixed to that vehicle, and the driver or person in charge of such vehicle shall, on being requested by the Chairman or such authorised officer to do so, stop the vehicle and permit and assist the Chairman or such officer to inspect such plate."

L. D.—B. 135/48/L. G. D.—GA. 14/39/2.

UDAPANE VILLAGE COMMITTEE

The Village Communities Ordinance

BY-LAW section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of Udapane village area in the Nuwara Eliya District, and approved by the Minister of Health and Local Government by virtue of the powers

vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 31, 1952.

BY-LAW

The by-laws published in *Gazette* No. 9,958 of March 18, 1949, are hereby amended in by-law 111, by the insertion, in paragraph (2), immediately after item (i), of the following new item:—

"(j) Manufacture of tea."

L. D.—B. 22/48/G.A. 14/84/1.

The Village Communities Ordinance

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Kumbalwela village area in the Badulla District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 31, 1952.

BY-LAW

The by-laws published in *Gazette* No. 9,853 of April 16, 1948, are hereby amended by the insertion immediately after by-law 11, of the following new by-laws:—

"11A. No person shall, during the period of any religious festival, establish or maintain any eating-house, restaurant or tea or coffee boutique except under the authority of a special licence issued in that behalf by the Chairman.

11B. The provisions of by-laws 13 to 19 (both inclusive) of these by-laws shall, as far as possible, apply in the case of the holder of a licence issued under by-law 11A, in like manner as they apply in the case of the holder of a licence issued under by-law 11."

L. D.—B. 113/50/GA. 14/56.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Asgiri Pallesiya Pattu village area in the Matale District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 31, 1952.

BY-LAWS

Offensive and dangerous trades

1. (i) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture of aerated waters.
- (b) Manufacture of copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (d) Extracting of oil by apparatus.

- (e) Quarrying of cabook, gravel or metal.
- (f) Storing of copra.
- (g) Storing of straw.
- (h) Manufacture of desiccated coconut.
- (i) Curing or storing of plumbago.
- (j) Digging for coral stones by opening a pit.
- (k) Manufacture of coconut oil by machinery.
- (l) Burning or storing of lime.
- (m) Manufacture or storing of fibre.
- (n) Storing of cotton wool
- (o) Manufacture of matches.

(2) The following trades shall be deemed to be offensive trades :—

- (a) Storing of cured or dry fish.
- (b) Storing of perishable articles of food for the purpose of sale by wholesale.
- (c) Manufacture of compost or artificial manure.
- (d) Manufactures of vinegar.
- (e) Curing or manufacture of rubber.
- (f) Manufacture of soap.
- (g) Keeping of a tannery.
- (h) Curing of arecanuts.
- (i) Boiling of blood or offal.
- (j) Storing of hides.
- (k) Storing of bones.
- (l) Icing of fish
- (m) Curing of planks.
- (n) Keeping of a kraal for soaking coconut husks.
- (o) Smoking and manufacture of rubber sheets or crepe.
- (p) Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

- (a) Dyeing of fibre.
- (b) Burning of bricks and tiles.

2. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) shall, unless it is earlier cancelled under by-law 10 (2), expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (2) the building or buildings, if any, to be used for the purposes of that trade are in conformity with the following requirements :—
 - (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
 - (b) the roof of such building must be made of some permanent material and the floor must be cemented;
 - (c) the eaves of such building must not be less than six feet from the ground;
 - (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when opened shall be not less than one-fifteenth of the superficial floor space;
 - (e) the walls of every room in such building must be not less than seven feet in height and must be built of bricks, stone or cabook;
 - (f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
 - (g) the woodwork of such building must be oil-painted or lime-washed.

4. If at any time during the period for which a licence has been issued, any building used for the purposes of the offensive or dangerous trade to which the licence relates, ceases to conform to the provisions of by-law 3 the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No licensee shall fail to comply with the requirements of any notice issued under paragraph (1) of this by-law.

5. Any notice issued under by-law 4 shall be deemed to have been served on the holder of a licence under by-law 2 if it is affixed to the premises at which he carries on the offensive or dangerous trade or if it is left with any person employed by him in such premises.

6. Every holder of a licence under by-law 2 shall cause—

- (a) the floor of every building used for the purposes of the offensive or dangerous trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No holder of a licence under by-law 2 shall pollute or contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

8. No holder of a licence under by-law 2 shall carry on any offensive or dangerous trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

9. Every holder of a licence under by-law 2 shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on any offensive or dangerous trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

10. (1) It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the holder of the licence in respect of such trade or person in charge thereof shall permit such inspection to be made.

(2) It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to dangerous and offensive trades and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Sale of provisions

11. No person shall keep any shop or place (other than a market) for the sale of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

12. The owner or seller of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption in any shop or place (other than

a market) shall keep the poultry, and fish apart from the fruit and vegetables and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

13. The Chairman or any person duly authorised by him in writing may inspect any shop or place (other than a market) used for the sale of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

14. The holder of a licence in respect of any shop or place referred to in by-law 11—

(a) shall keep the shop or place in a clean and sanitary condition and close up all rat holes therein with cement and glass, and

(b) shall cause the licence to be affixed in a conspicuous position in that shop or place, or, where the licence cannot be so affixed, shall cause a board, with the number of the licence and the name of the licensee clearly painted to be kept so affixed.

15. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to the sale of provisions and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Meat stalls

16. Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name and the phrase "Licensed Meat Stall" and its Sinhalese and Tamil equivalents are clearly painted.

17. Every licensee of a meat stall shall cause—

(a) a list of the names and addresses of all employees (including vendors of meat) to be kept on the premises so as to be available for inspection at all reasonable hours by the Chairman or any person authorised by him in writing;

(b) the walls of every room, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be lime-washed in the months of March, June, September, and December in every year and at such other times as the Chairman may order in writing;

(c) the wood-work to be lime-washed or if oil-painted to be washed with hot water and soap in the months of March, June, September, and December in every year and at such other times as the Chairman may order in writing;

(d) the floor, the tiled or cemented portions of the walls, the tables, and the chopping blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;

(e) all hooks used in the meat stall to be kept polished and free from rust;

(f) every part of the premises, and all furniture, utensils, and equipment to be kept clean and in good repair;

(g) a sanitary dust-bin to be kept in the premises;

(h) at least one spittoon to be kept in the premises at a place easily accessible to the employees;

(i) all refuse to be placed in a covered receptacle made of zinc or galvanized iron, which shall be removed from the premises and cleaned once a day;

(j) an ample supply of water suitable for drinking purposes to be kept on the premises; and

(k) a copy of these by-laws in English, Sinhalese, and Tamil to be framed and hung in a conspicuous position in the premises.

18. No person shall spit within a meat stall except into a spittoon provided for the purpose.

19. Every licensee of a meat stall shall take all necessary steps to ensure that the butcher's stall is kept free from rats, and that any places in such stall that may harbour rats are suitably filled up.

20. No licensee of a meat stall shall allow the stall to be used as a place for sleeping or for keeping any animal or bird, or any article other than an article necessary for the purposes of such stall.

21. No person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from any such disease shall enter a meat stall or take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

22. No licensee or person in charge of a meat stall shall permit any person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from such disease to enter the meat stall or to take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

23. It shall be lawful for the Chairman or any person authorised by him in writing to enter and inspect any meat stall at all reasonable hours and the licensee or the person in charge of such stall shall render him all such assistance as may be necessary.

24. No licensee of a meat stall shall sell or expose for sale in the meat stall any meat except the meat of animals slaughtered in the village slaughter-house, or by a licensed butcher or by a person who has obtained a permit under section 14 of the Butchers Ordinance (Chapter 201).

25. Every licensee of a meat stall shall keep the stall open daily for the sale of meat between the hours of 8 a.m. and 7 p.m.

Fish stalls

26. No person shall establish or keep a fish stall, except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

27. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be used as a fish stall are in conformity with the following requirements:—

(a) the premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened; the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;

(b) the walls of every room in every part must be not less than seven feet in height and must be lime-plastered and lime-washed, except such parts as are covered with glazed tiles or are plastered in cement;

(c) all the eaves must be at least six feet from the ground;

(d) all the wood-work must be oil-painted or lime-washed;

(e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;

(f) every table provided in the premises for the purpose of keeping the fish must be covered with zinc or other impermeable materials;

(g) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer; and

(h) there must be no cesspit, latrine, or ashpit within or directly communicating with the premises.

28. Every licensee of a fish stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Fish Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

29. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be lime-washed, and all the wood-work to be lime-washed, or if oil-painted, to be washed with hot water and soap at least four times a year in the months of March, June, September, and December, and at such other times as may be ordered by the Chairman in writing.

30. Every licensee of a fish stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables, and the chopping blocks to be scrubbed and washed every day at such hours as is specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

31. Every licensee of a fish stall shall keep every part of the fish stall, its surroundings, drains, furniture, utensils, and equipment used in connection with the storing, preparation, or sale of fish in good repair, clean and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance.

32. Every licensee of a fish stall shall cause a sanitary dustbin and at least one spittoon to be kept on the licensed premises so that those employed on the premises may have easy access to them.

33. Every licensee of a fish stall shall keep the licensed premises free from rats and shall fill up all rat-holes with broken glass and plaster them with cement.

34. No person shall keep any animal or bird in the licensed premises on any pretext whatsoever.

35. No person shall spit within a fish stall except into a spittoon provided for the purpose.

36. No person who is suffering or who has recently suffered from any infectious contagious or cutaneous disease, or who has been recently in attendance on any person suffering from such disease shall enter a fish stall or take part in the storing, preparation or sale of fish therein, or in the transport of any fish thereto or therefrom.

37. No licensee of a fish stall shall permit the contravention by any person of by-laws 34, 35 and 36.

38. No person shall keep in the licensed premises any furniture, clothes, sleeping mat, or other article which is not used for the purposes of the storing, preparation or sale of fish.

39. No licensee of a fish stall shall allow any place on the same level with the fish stall and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from the fish stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window the area of which when open shall be not less than one-fifteenth of the area of the floor.

40. Every licensee of a fish stall shall keep in the licensed premises an ample supply of potable water.

41. Every licensee of a fish stall shall keep the licensed premises open daily for the sale of fish.

Fresh fruit or vegetables stalls

42. No person shall establish or keep a fresh fruit or vegetable stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

43. No person shall be entitled to a licence to keep a fresh fruit or vegetable stall unless the premises to be used as a fresh fruit or vegetable stall are in conformity with the following requirements:—

(a) the premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of

being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;

- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-washed and lime-plastered except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented throughout;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dustbin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with, the premises.

Poultry stall

44. No person shall establish, or keep a poultry stall, except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

45. No person shall be entitled to a licence to keep a poultry stall unless the premises to be used as poultry stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair, well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-washed and lime-plastered, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be of smooth cement having a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;
- (f) every table on which poultry is kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust-bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer;
- (i) there must be no cesspit, latrine or ashpit within, or directly communicating with the premises;
- (j) there must be a yard, cemented and properly drained, for a poultry run, and such yard must be detached from any building; and
- (k) for live poultry, such number of crates or other receptacles must be provided so as not to cause injury or unnecessary suffering to poultry confined therein. Such crates or other receptacles must be mounted on legs or must be capable of being moved about for the purpose of cleaning.

Construction of latrines

46. Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee, and specify all such requirements in the notice.

47. Every owner or lessee of premises on whom a notice is served under by-law 46 shall, within thirty days of the service of any such notice, construct a latrine conforming in all respects to the requirements specified in such notice.

48. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

Amendments

49. The by-laws made severally by certain Village Committees in the Matale District and published in *Gazette* No. 8,867 of February 20, 1942, are hereby amended, in so far as they relate to the Asgiri Pallesiya Pattu village area, as follows:—

- (1) by the rescission of by-laws 73 and 92; and
- (2) by the insertion, immediately after by-law

53, of the following new by-laws:—

53 A. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

53 B. No private market or fair shall be established or held within any market area.

50. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area; and

“village area” means the Asgiri Pallesiya Pattu village area.

Posts—Vacant**LOCAL GOVERNMENT SERVICE****Post of Municipal Commissioner, Municipal Council, Nuwara Eliya**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 6,000 per annum, rising by annual increments of Rs. 400 to Rs. 9,600 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be—

(a) Proctors and Advocates of not less than 10 years' standing.

(b) Graduates of a recognized University, who are not less than 35 years of age on June 1, 1952.

(c) Members of the Local Government Service holding permanent posts and drawing a substantive salary of not less than Rs. 4,500 per annum.

4. Preference will be given to candidates with administrative experience and a knowledge of Municipal Law, Procedure, and the Accounting System.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security through a guarantee association approved by the Commission.

7. Applications which should be made substantially in the form appended below should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than June 20, 1952.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530.

Colombo, June 2, 1952.

LOCAL GOVERNMENT SERVICE*Application for the post of Municipal Commissioner, Municipal Council, Nuwara Eliya*

1. Reference to the advertisement:—

2. Full name:—

(in block capitals)

Nationality:—

(State whether Ceylonese or not as per definition in note below)

3. Full postal address:—

4. Date and place of birth of applicant:—

5. Date and place of birth of applicant's father:—

6. Whether married or single:—

7. Educational qualifications and last examination passed with date—

(a) English:—

(b) Sinhalese/Tamil:—

8. Where educated and date of leaving school:—

9. (a) Employment since leaving school with dates and full particulars of service:—

(b) If employed under Government previously, give details, including cause of termination of service:—

(c) If a member of the Local Government Service, give—

(i) Designation and Grade of present post held:—

(ii) Present salary and scale of salary:—

(iii) Record of employment in Local Bodies:—

(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge:—

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil:—

11. Particulars of any special qualifications (e.g. professional, technical, &c.):—

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached):—

13. Particulars of any special claims (e.g. experience in the type of post for which candidate applies):—

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

(Signature of Applicant).

Date: _____.

To: The Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Book-keeper, Municipal Council, Kurunegala

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,440 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,480 per annum with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not more than 40 years of age on June 1, 1952, and should have passed the Senior School Certificate (English) examination, the London Chamber of Commerce, the Ceylon Chamber of Commerce examination with recognized qualifications in Book-keeping or equivalent or higher examination. Experience in Book-keeping is essential. Preference will be given to candidates with experience in Municipal Book-keeping.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

7. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than June 17, 1952.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, June 3, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Book-keeper, Municipal Council, Kurunegala

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(In block capitals).
Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full Postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or Single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

(Signature of Applicant).

Date: _____.

To: The Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Assistant Engine Driver, Power Station,
Urban Council, Matale**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 576 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,206 per annum, with an efficiency bar before Rs. 912 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not more than 40 years of age on June 1, 1952, and should have considerable experience preferably in local lighting schemes in the operation of diesel generator sets, routine maintenance of engines, parallel operation of alternators and maintenance of switchgear and station auxiliaries. Preference will be given to a candidate who is conversant with engine mechanism and can assist the Head Driver Mechanic in carrying out engine repairs.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 23, 1952.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, June 3, 1952.

LOCAL GOVERNMENT SERVICE

**Application for the post of Assistant Engine Driver,
Urban Council, Matale**

1. Reference to the advertisement: _____.

2. Full name: _____
(in block capitals)

Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below)

3. Full postal address: _____.

4. Date and place of birth of applicant: _____.

5. Date and place of birth of applicant's father: _____.

6. Whether married or single: _____.

7. Educational qualifications and last examination passed with date—

(a) English: _____.

(b) Sinhalese/Tamil: _____.

8. Where educated and date of leaving school: _____.

9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.

(b) If employed under Government previously, give details, including cause of termination of service.

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held: _____.

(ii) Present salary and scale of salary: _____.

(iii) Record of employment in Local Bodies: _____.

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals of such certificates should be attached): _____.

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.

15. Whether free from debt or pecuniary embarrassment: _____.

(Signature of applicant).

Date: _____.

To: The Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Roller Driver (Temporary) Urban Council,
Kotte**

APPLICATIONS are invited by the Local Government Service Commission, for the above post.

2. The post carries a salary of Rs. 996 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,500 per annum.

3. Applicants must be Ceylonese* and not less than 25 years nor more than 40 years of age on June 1, 1952, and should have at least 10 years' experience on Road Rollers of any type. They should also possess a licence to drive Motor Rollers or Diesel Rollers. Applications from those in possession of a certificate of competence to drive Rollers—issued by the Factory Engineer of the Public Works Department, will also be considered.

4. The post, which is purely temporary carries with it no preferential claims for permanent appointment and may be terminated at short notice.

5. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

6. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

7. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

8. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

9. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 23, 1952.

10. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, June 3, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the Post of Roller Driver
(Temporary), U. C., Kotte*

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full Postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or Single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g. professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not* originals of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.

14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : _____.

15. Whether free from debt or pecuniary embarrassment : _____.

(Signature of Applicant).

Date : _____.

To : The Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Secretary, Grade II, Town Council,
Rakwana**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained from:—
(i) Secretaries in Grade II, Town Councils, who desire a transfer.

(ii) Officers in Grade II of the Local Government Clerical Service who are drawing a salary of Rs. 1,488 per annum and over;

(iii) Former employees of the Provincial and District Road Committees who were in the Local Government Clerical Service and were taken over by the Public Works Department, drawing a salary of Rs. 1,488 per annum and over; and

(iv) Secretaries in Village Committees in Grade I. They should possess a good knowledge of—

- (a) Office Organization and Procedure;
- (b) Secretarial Work and Accounts;
- (c) Local Government Law; and
- (d) Sinhalese.

Preference will be given to those who possess a knowledge of Urban Council or Town Council Accounts.

4. Applications should be forwarded through the Mayor or Chairman of the Local Body or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than June 23, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, June 3, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Secretary, Grade II,
Town Council, Rakwana

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(In block capitals)
- * Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of Service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) (i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of Unit, Rank, and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

(Signature of Applicant).

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Revenue and Works Overseer, Grade II,
Village Committee, Dehiwini Palata
(Badulla District)

APPLICATIONS are invited by the Chairman, Village Committee, Dehiwini Palata, for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by 20 annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applicants must be Ceylonese and they should not be less than 25 years of age nor more than 40 years of age on June 21, 1952. They should have passed the J. S. C. (Sinhalese) Examination and should possess a working knowledge of English. They should also possess a knowledge and experience in road-making, construction of small bridges and culverts, estimating and preparation of plans and specifications. Preference will be given to those who possess a knowledge and experience in the collection of rates and taxes and in distraining work.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications in the candidates' own handwriting should be made substantially in the form appended below and should reach the Chairman, Village Committee, Dehiwini Palata, Ettampitiya, Bandarawela, not later than June 14, 1952.

8. Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

K. W. MARASINGHE,
Chairman,

Village Committee, Dehiwini Palata.

V. C. Office,
Ettampitiya,
Bandarawela, May 28, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Revenue and Works
Overseer, Grade II, Village Committee,
Dehiwini Palata (Badulla District)

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(In block capitals.)
*Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.

7. Educational qualifications and last examination passed with date—
 (a) English: _____
 (b) Sinhalese/Tamil: _____
8. Where educated and date of leaving school: _____
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____
 (b) If employed under Government previously, give details, including cause of termination of service: _____
 (c) If a member of the Local Government Service, give—
 (i) Designation and grade of present post held: _____
 (ii) Present salary and scale of salary: _____
 (iii) Record of employment in Local Bodies: _____
 (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached): _____
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____
14. Whether convicted of any criminal offence in a court of law; if so, give date, number of case and nature of the offence: _____
15. Whether free from debt or pecuniary embarrassment: _____

Signature of Applicant.

Date: _____

To: The Chairman, Village Committee,
 Dehiwini Palata, Ettampitiya,
 Bandarawela.

Note.—The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
 (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

Notices under the Local Authorities Elections Ordinance

WEERAWILA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Jayawardena Pathirana Don Jamis has been elected to represent Ward No. 2 of the Weerawila Village Committee.

S. AMARASINGHE,
 Acting Commissioner of Elections
 (Local Bodies).

Colombo, May 28, 1952.

WEERAWILA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Wijesundara Dissanayaka Don Hendrick has been elected to represent Ward No. 9 of the Weerawila Village Committee.

S. AMARASINGHE,
 Acting Commissioner of Elections
 (Local Bodies).

Colombo, May 28, 1952.

Statements of Revenue and Expenditure

PILIYANDALA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1951

REVENUE	Amount Rs. c.	Total Rs. c.
A.—General revenue ..	34,839 45	
B.—Thoroughfares ..	174 60	
C.—Council lands and buildings ..	2,117-18	
D.—Public health ..	7,341 89	
		44,473 12
Other receipts —		
Deposits ..	1,931 40	
Advances ..	257 23	
Loan account ..	25,800 0	
Electricity account ..	272 17	
Property rate coll. account ..	4,905 56	
Conservancy fees coll. account ..	1,158 50	
Rent collection account ..	2,058 0	
		36,382 86
Balance on January 1, 1951 ..		16,469 14
		Total 97,325 12

EXPENDITURE	Rs. c.	Rs. c.
A.—General expenditure ..	12,354 23	
B.—Thoroughfares ..	8,590 72	
C.—Council lands and buildings ..	1,110 26	
D.—Public health ..	19,977 14	
E.—Public recreations ..	993 57	
G.—Dog registration ..	48 75	
I.—Fire protection ..	14 80	
		43,089 47
Other payments:—		
Deposits ..	1,357 79	
Advances ..	3,416 53	
Loan account ..	19,975 0	
Sundry creditors ..	1,311 70	
Property rate coll. account ..	5,513 21	
Conservancy fees coll. account ..	1,129 0	
Rent collection account ..	2,058 0	
		34,761 23
Balance on December 31, 1951 ..		19,474 12
		Total 97,325 12

I, Sadampolage Don David Wijesinghe, Vice Chairman, Town Council, Piliyandala, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of revenue and expenditure of the Piliyandala Town Council for the year 1951.

S. D. WIJESINGHE,
 for Chairman.

H. D. C. WIJENANDANA,
 Member.

Both affirmed to before me this 23rd day of May, 1952.

ROLAND P. FERNANDO,
 Justice of Peace.

Statement of Assets and Liabilities of the Piliyandala Town Council as at December 31, 1951

LIABILITIES	Rs. c.	Rs. c.
Deposits ..		12,065 57
Loan account ..		5,969 40
Surplus on January 1, 1951 ..	4,681 10	
Revenue for 1951 ..	44,473 12	
		Total 49,154 22
Expenditure for 1951 ..	43,089 47	
Electricity account ..		6,064 75
		272 17
		22,371 89

ASSETS	Rs. c.	Rs. c.
Advances		3,212 54
Property rate collection account		1,500 93
Conservancy fees account		173 50
Rent account		10 50
Cash in hand	50 0	
M. O. unrealised	113 0	
Cash at Bank	19,512 7	
	19,675 7	
Amount in Bank but in C. B.	37 50	
	19,637 57	
Cheques uncashed	163 15	
	19,474 42	
	24,371 89	

I, Sadampolage Don David Wijesinghe, Vice Chairman, Town Council, Piliyandala, do hereby swear, that the above is to the best of my knowledge and belief a true and correct statement of the liabilities and assets of the Town Council, Piliyandala, on December 31, 1951.

S. D. WIJESINGHE,
for Chairman.

H. D. C. WIJENANDANA,
Member.

Both affirmed to before me this 23rd day of May, 1952.

ROLAND P. FERNANDO,
Justice of Peace.

PASSARA TOWN COUNCIL

Abstract of the Statement of Actual Revenue and Expenditure for the year 1951

REVENUE	Rs. c.
A.—General revenue	20,817 92
B.—Thoroughfares	765 0
C.—Council lands and buildings	61 0
D.—Public health	3,288 59
E.—Public recreation 170 (6)	7,047 10
F.—Cemeteries (Cap. 181)	—
G.—Dog registration (Cap. 334 & 333)	7 50
H.—Weights and measures (Cap. 127)	—
I.—Fire protection	—
J.—Reading rooms and libraries	—
Total Revenue	31,987 11

Other receipts—

(1) Deposits	100 0
(2) Advances	4,163 46
(3) Stores advance account	2,437 16
(4) Loan accounts	—
(5) Electricity accounts—deposits	50,000 0
(6) Fixed deposits	—
(7) Ceylon Savings Bank securities account	—
(8) Revenue collection accounts—	

(a) Property rate collection account Pr. Years	1,040 23
Cr. Year	3,119 40
(b) Rent collection account Pr. Years	—
Cr. Year	720 0
(9) Sundry creditors account	142 75

Total receipts	93,710 11
Balance on December 31, 1950	22,582 82
Grand total	116,292 93

EXPENDITURE

A.—General expenditure	10,583 50
B.—Thoroughfares	1,676 72
C.—Council lands and buildings	2,001 11
D.—Public health	12,059 16
E.—Public recreation 170 (6)	—
F.—Cemeteries (Cap. 181)	1,309 22
G.—Dog registration (Caps. 334 & 333)	166 75
H.—Weights and measures (Cap. 127)	—
I.—Fire protection	—
J.—Reading rooms and libraries	—
Total expenditure	27,796 46

Other Payments—

(1) Deposits	375 0
(2) Advances	4,100 49
(3) Stores advance account	2,437 16
(4) Loan account	—
(5) Electricity accounts	1,737 70
(6) Fixed deposits	5,000 0
(7) Ceylon Savings Bank securities account	3,000 0

	Rs. c.
(8) Revenue collection accounts—	
(a) Property rate collection account—Pr. Years	4 54
Cr. Year	3,906 75
(b) Rent collection account—Pr. Years	—
Cr. Year	720 0
(9) Sundry creditors account	157 71
Total payments	49,235 81
Balance on December 31, 1951	17,057 12
Grand total	116,292 93

I, Abdul Sathar Abdul Moomin Khan, Chairman, Town Council, Passara, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of all monies received and paid during the year 1951, on account of the Passara Town Council.

A. S. A. MOOMIN KHAN,
Chairman.

Certified as correct.

A. R. M. MADANY,
Member.

Affirmed to before me at Badulla, this 27th day of May, 1952.

N. CATHERASASWAMY,
Justice of the Peace.

Office of the Town Council,
Passara, May 20, 1952.

Statement of Assets and Liabilities as at December 31, 1951

LIABILITIES	Rs. c.	Rs. c.	Rs. c.
Loan account—unexpended balance			50,290 0
Deposits outstanding			680 0
Sundry creditors account			142 75
Surplus balance on January 1, 1951	22,278 77		
Revenue to December	31,987 11		
Expenditure to December	27,796 46		
		4,190 65	
Surplus balance on December 31, 1951			26,469 42
			77,582 17

ASSETS

Fixed deposits			14,000 0
Electricity accounts			1,737 70
Rate collection account			787 35
Cash balance on December 31, 1951—			
Cash in hand	23 50		
Imprest	100 0		
		123 50	
Cash at Bank of Ceylon, Badulla	7,137 91		
Cash at Bank of Ceylon, Colombo	54,305 97		
	61,443 88		
Less uncashed cheques	838 71		
	60,605 17		
Add Money Orders in transit	328 45		
		60,933 62	
			61,057 12
			77,582 17

I, Abdul Sathar Abdul Moomin Khan, Chairman, Town Council, Passara, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of assets and liabilities of the Passara Town Council, on December 31, 1951.

A. S. A. MOOMIN KHAN,
Chairman.

Certified as correct.

A. R. M. MADANY,
Member.

Affirmed to before me at Badulla this 27th day of May, 1952.

N. CATHERASASWAMY,
Justice of the Peace.

Office of the Town Council,
Passara, May 20, 1952.

Deposit Account for the year, 1951		Advances and Investments account	
	Rs. c.		Rs. c.
Balance due to depositors on December 31, 1950	955 0	Balance outstanding on December 31, 1950	6,062 97
Add receipts since January 1, 1951	100 0	Add payments since January 1, 1951	14,537 65
	1,055 0		20,600 62
Deduct payments since January 1, 1951	375 0	Deduct refunds since January 1, 1951	6,600 62
Balance due to depositors on December 31, 1951	680 0	Balance due to Council on December 31, 1951	14,000 0

I, Abdul Sathar Abdul Moomin Khan, Chairman, Town Council, Passara, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of all monies received and paid during the year 1951 on account of the Deposit Account of the Passara Town Council.

A. S. A. MOOMIN KHAN,
Chairman.

Certified as correct.

A. R. M. MADANY,
Member.

Affirmed to before me at Badulla this 27th day of May, 1952.

N. CATHERASASWAMY,
Justice of the Peace.

Office of the Town Council,
Passara, May 20, 1952.

I, Abdul Sathar Abdul Moomin Khan, Chairman, Town Council, Passara, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of Advances and Investments Account of the Passara Town Council, on December 31, 1951.

A. S. A. MOOMIN KHAN,
Chairman.

Certified as correct.

A. R. M. MADANY,
Member.

Affirmed to before me at Badulla this 27th day of May, 1952.

N. CATHERASASWAMY,
Justice of the Peace.

Office of the Town Council,
Passara, May 20, 1952.

Statement of Loan Account for the year 1951

Date of Loan	Amount		Rate of Interest per cent.	Amount of annual payment		Amount paid		Amount outstanding capital		Date of Extinction
	Rs.	c.		Rs.	c.	Rs.	c.	Rs.	c.	
12.10.1949	10,000	0	4	500	0	1,000	0	9,000	0	12.10.1969
14.12.1950	8,000	0	4	631	95	—	320	8,000	0	14.12.1970
28.9.1951	50,000	0	4	3,949	67	—	—	50,000	0	28.9.1971

I, Abdul Sathar Abdul Moomin Khan, Chairman, Town Council, Passara, do hereby affirm that to the best of my knowledge and belief the above is a correct and true statement of the Loan Account of the Passara Town Council on December 31, 1951.

Certified as correct.

A. R. M. MADANY,
Member.

Affirmed to before me at Badulla, on this 27th day of May, 1952.

Town Council Office,
Passara, May 20, 1952.

A. S. A. MOOMIN KHAN,
Chairman.

N. CATHERASASWAMY,
Justice of the Peace.

Budgets

RATNAPURA URBAN COUNCIL

First Supplementary Budget for 1952

Head of Expenditure	Resolution No.	Amount
		Rs. c.
E.—(1) (m) Anti Plague measures	6 of 9.2.52	1,800 0
E.—(4) (d) Construction	12 of 9.2.52	300 0
E.—(1) (b) Allowances	13 of 9.2.52	252 26
I.—(1) Fees to inspectors	14 of 9.2.52	124 16
F.—(2) Maintenance	20 of 9.2.52	65 0
C.—(2) Maintenance	22 of 9.2.52	655 0
D.—(4) Maintenance	22 of 9.2.52	1,484 93
F.—(7) (b) Maintenance	22 of 9.2.52	675 80
B.—(11) Surveys	23 of 9.2.52	200 0
A.—(2) (e) Legal expenses	26 of 9.2.52	126 0
B.—(4) Lighting	4 of 8.3.52	950 0
F.—(2) Maintenance	3 of 8.3.52	300 0
D.—(7) New works	19 of 26.4.52	2,000 0
B.—(3) Plant and tools (lorry)	22 of 26.4.52	15,000 0
C.—(1) Salaries	8 of 17.5.52	317 25
D.—(7) New works	10 of 17.5.52	750 0
B.—(2) Maintenance	12 of 17.5.52	1,500 0
D.—(1) Wages	15 of 17.5.52	1,270 0
A.—(4) Contributions and grants	15 of 17.5.52	2,000 0
A.—(2) (e) Legal expenses	17 of 17.5.52	777 50
		30,547 90

Settled and adopted at the meeting of the Council held on May 17, 1952, by Resolution No. 18.

Urban Council Office,
Ratnapura, May 28, 1952.

V. H. ABEYRATNE,
Chairman.

DC. 194.

MULLAITTIVU TOWN COUNCIL

Application under F. R. 40 (ii)—Budget 1952

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below, has been settled and adopted by the Town Council at its meetings held on December 22, 1951, January 19, 1952, and March 15, 1952, subject to the sanction of the Commissioner of Local Government.

SAVINGS		
Head & Sub-Head & Item	Amount	Rs. c.
A.—(b) Clerks	667	25
EXCESS		
B.—(12) New works	185	0
D.—(3) (b) Carts, bulls and lorries	250	0
D.—(4) (d) Construction	232	25
	667	25

Town Council Office,
Mullaittivu, May 20, 1952.

Sanctioned.

G. FRANCIS,
Chairman.
A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, May 30, 1952.

L. G. D.—DB. 242.

VEYANGODA TOWN COUNCIL

First Supplementary Budget for 1952

HEAD OF EXPENDITURE	Amount	Rs. c.
B.—(2) Maintenance	100	0
C.—(4) Maintenance	800	0
C.—(7) New works	1,500	0
D.—(1) (k) Fees for milk analyses	60	0
D.—(2) (c) Stores	50	0
D.—(3) (c) Stores	150	0
D.—(5) (e) Construction	220	0
	2,880	0
Electric lighting scheme—		
(6) Extensions	3,800	0

Settled and adopted by the Council at its meeting on April 25, 1952.

Town Council,
Veyangoda, May 8, 1952.

Sanctioned.

A. F. SAMARASINGHE,
Chairman.

L. G. D.—DB. 212.

MINUWANGODA TOWN COUNCIL

First Supplementary Budget for 1952

HEAD OF EXPENDITURE	Amount	Rs. c.
A.—(2) (j) Incidental expenses	300	0
B.—(2) Maintenance	300	0
B.—(12) New works	800	0
C.—(4) Maintenance	400	0
D.—(1) (h) Drainage construction	250	0
D.—(1) (l) Anti-plague measures	80	0
D.—(3) (f) Acquisition	1,250	0
D.—(5) (c) Maintenance	200	0
D.—(5) (e) Construction	12,400	0
D.—(7) (b) Maintenance	250	0
	16,230	0

Settled and adopted by the Council at a Special Meeting held on March 21, 1952.

Town Council,
Minuwangoda, May 3, 1952.

Revised and sanctioned.

S. E. ALOYSIUS SILVA,
Chairman.
A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, May 30, 1952.

L. G. D.—DB. 212.

MINUWANGODA TOWN COUNCIL

Second Supplementary Budget for 1952

HEAD OF EXPENDITURE	Amount	Rs. c.
C.—(4) Maintenance	1,000	0
	1,000	0

Settled and adopted by the Council at the meeting held on May 19, 1952.

Town Council,
Minuwangoda, May 22, 1952.

Sanctioned.

S. E. ALOYSIUS SILVA,
Chairman.
A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, May 30, 1952.

Miscellaneous

YATAKALAM PATTUWA VILLAGE
COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947 (Chapter 201), that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule during the year 1952.

Any person residing within the limits of the village area of Yatakalam Pattuwa, Chilaw District, who desires to object to the issue of any of the licences, should furnish to me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of the grounds of his objection.

SCHEDULE

Name of Applicant	Name of Premises
1. M. H. G. Appuhamy ..	Toduwawa South

A. R. PANDITSEKERE,
Chairman.

V. C. Office,
Walahapitiya,
Nattandiya, March 29, 1952.

ප්‍රදේශ පාලන පිළිබඳ දැන්වීම්

L. G. D.—GA 14/56.

ගම්සභා අඥපනත

ගම්සභා ආඥපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 40 වැනි වගන්තිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරි පල්ලේ සියපත්තු ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සවිස්තරව ප්‍රකාශයට පත්වූ ව්‍යවස්ථා.

ජී. දී. සොයිසා,

සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීගෙයේ ස්ථාවර ලේකම්තුමා.

වර්ෂ 1952ක්වූ මැයි මස 31 වැනි දින කොළඹදීය.

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිණිත්ත

1. (1) පහත දැක්වෙන කමිණිත්ත අන්තරායදයකවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) සෝඩා, ලැමනඩ් ආදි සිසිල් බිම් වගී සෑදීම;
- (b) කොප්පරා සෑදීම;
- (c) තෙල්වලින් හෝ පැවරල් ආදි වෙනත් දෑවෙන් දුම වලින් හෝ වාෂ්පවලින් හෝ ඉලැක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර පාවිච්චිකරණය මි කමිණිත්තයක්;
- (d) යන්ත්‍ර සූත්‍ර ආදියෙන් තෙල් හිඳීම;
- (e) කබුක් ගල් හෝ බොරලු සඳහා ගල් වළවල් හැරීම;
- (f) කොප්පරා ගබඩාකිරීම;
- (g) පිදුරු ගබඩාකිරීම;
- (h) පොල් කපා විශලා සකස්කිරීම;
- (i) මිරන් විශලා සකස්කිරීම හෝ ගබඩාකිරීම;
- (j) හුණුගල් ලබාගැනීම පිණිස වළක් කැණීම;
- (k) යන්ත්‍ර සූත්‍ර මාගියෙන් පොල්තෙල් හිඳීම;
- (l) හුණු පිච්චීම හෝ ගබඩාකිරීම;
- (m) කෙඳි වගී නෙලීම හෝ ගබඩාකිරීම;
- (n) කපුපුළුන් (නුල් ආදිය) ගබඩාකිරීම;
- (o) ගිනිකුරු සෑදීම.

(2) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) ජාඩ් හෝ කරවල ගබඩා කිරීම;
- (b) තොග ගණනේ විකිණීම සඳහා නරක්වියහැකි ආහාර සහ ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- (c) කොම්පොස්ට් පොහොර හෝ කාත්‍රීම පොහොර හෝ සෑදීම;
- (d) විනාකිරී සෑදීම;
- (e) රබර් විශලීම හෝ සෑදීම;
- (f) සබන් සෑදීම;
- (g) හම් පදම්කරණ ස්ථානයක් තබාගැනීම;
- (h) පුවක් විශලීම;
- (i) සතුන්ගේ ලේ හෝ මළකුණු හෝ උණුකිරීම;
- (j) සතුන්ගේ හම් ගබඩාකිරීම;
- (k) සතුන්ගේ ඇට කටු ගබඩාකිරීම;
- (l) මාළු අසිස් දැමීම;
- (m) දූවදණ්ඩු පොහොර සකස්කිරීම;
- (n) පොල්ලෙලි පෙහෙම් පිණිස කොටුවක් තබාගැනීම;
- (o) රබර් ෂීට් හෝ ක්‍රෙප් දුම්ගැස්සීම හා සෑදීම;
- (p) කෘතිම පොහොර හෝ කෘත්‍රීම පෝර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝත්‍රී තුනකට වඩා ගබඩා කිරීම.

(3) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූද අන්තරායදයකවූද කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) කෙඳි සායම්කිරීම;
- (b) ගබොල් හා උළු පිච්චීම.

2. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නෙකු මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමිණිත්තයක් හෝ අන්තරායදයකවූ කිසියම් කමිණිත්තයක් හෝ කරගෙනයාම නොකළ යුතුය.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය 10 (2) වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරන ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

(3) කිසිම බලපත්‍රයක් වෙනත් කෙනකුට පැවරිය නොහැකිය.

3. (1) අප්‍රියවූ කිසියම් කමිණිත්තයක් හෝ අන්තරායදයකවූ කිසියම් කමිණිත්තයක් කරගෙන යාමට බලාපොරොත්තු වන ස්ථානය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමත කරනු ලැබේ.

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තු වන යම්කිසි ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් නියමයන්ට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවෙකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්:—

- (a) ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවන්නේ හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් තිබිය යුතුය;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුය;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොවේ සිට අඩි හයකට නොඅඩු විය යුතුය;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල පිහිටුවා ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් පංගුවකට අඩුනොවිය යුතුය;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව ගබොල් ගල් හෝ කබොක් ගල්වලින් සාදන ලදුව තිබිය යුතුය;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩු ගණනේ අඩි හතරකට පමණ සිමෙන්තියෙන් කපලැකරනු ලැබ අවශේෂ කොටස් හුණු බදුමෙන් කප්පාදා කරනු ලැබ සුදු හුණු ගාන ලදුව තිබිය යුතුය;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම් කරනලදුව හෝ සුදු හුණු ගානලදුව හෝ තිබිය යුතුය.

4. (1) බලපත්‍රයක් නිකුත්කරනලද කාල සීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත්කරනු ලැබූ අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කර්මාන්ත සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අතරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේනම් ප්‍රධානතුමා විසින් සෞඛ්‍ය හා වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට බලපත්‍ර කාරයා වෙත භාරකරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීම සඳහන්කර තිබෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් කළයුතු සෑම දෙයක්ම කරන්නට ඕනෑය කියා බලපත්‍ර කාරයාට නිවේදනය කළහැකිය.

(2) කිසිවකු විසින් මේ අතරු ව්‍යවස්ථාවේ (1) ඡේදය යටතේ නිකුත්කරනලද දැන්වීමක නියමයන් ඉෂ්ට කිරීම පැහැරහැරිය යුතු නැත.

5. 4 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කර්මාන්තයක් කරගෙනයන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්නම් විටෙක, හෝ ඔහු විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නාලද යම් කිසිවකුට භාරකරනලද්දවූ විටෙක, එය 2 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන අයට භාරදන්නාක් මෙන් සැලකිය යුතුය.

6. 2 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම—

- (a) ඒ අප්‍රියවූ හෝ අන්තරායදයකට කටයුතු කරන සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුගා ශුච්‍යවිත්‍ර කිරීමටද;
- (b) අඩු ගණනේ දෙළොස් මාසයකට එක වරක් බැහින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද;
- (c) ඒ කර්මාන්තය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුච්‍යවිත්‍රව තැබීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුගා ඉවත දමන කාලීනසල රොඩුබොඩු හා කැටකැබිලිද ඒ කර්මාන්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණයකරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කර්මාන්තය කරගෙන යන භූමි භාගයෙන් ඉවත් කරවීමටද;

සැලැස්විය යුතුයි.

7. 2 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන කිසිවකු විසින් කිසියම් ලිදක් හෝ වැඩක් හෝ ගංගාවක්, ඔයක්, ඇලක්, දෙලක්, දිය පාරක්, විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දූෂණ කිරීම හෝ නොකළ යුතුයි.

8. 2 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් වියහැකි යම් පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට නොහොත් සැප පහසුකම්වලට අනතුරක් වියහැකි යම් පරිද්දෙකින් හෝ ඒ කර්මාන්තය කරගෙන යායුතු නැත.

9. 2 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම කෙනෙකු විසින්ම ඒ කර්මාන්තය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

- (a) අන්තරායදයකට හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසුවූ අන්දමකට ඉහළට ගොස් උඩුහුළුගටම සම්මිශ්‍රවී ව්‍යාප්තවනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරණ උපකරණයක් ඇතුළට යවනු ලැබීමට; හෝ

සැලැස්විය යුතුයි.

10. (1) සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කායඝී සභාවේ ඕනෑම නිලධාරියකුට අප්‍රියවූ හෝ අන්තරායදයකට ඕනෑම කර්මාන්තයක් කර ගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. ඒ කර්මාන්තය පිළිබඳ බලපත්‍ර කාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

(2) අන්තරායදයකට හෝ අප්‍රියවූ කර්මාන්ත සම්බන්ධයෙන් මේ අතූරු ව්‍යවස්ථා වලින් යම් අතූරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකදී දෙවරක් හෝ ඊට වැඩි වාරගණනක් වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියේ නියමකරන වෙනත් යම් දණ්ඩුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක් අවලංගු කිරීමට අයිතිවාසිකමක් නැත.

ආහාර ද්‍රව්‍ය වෙළඳාම

11. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබා ගන්නා ලද බලපත්‍රයක් පිට මිස වෙන තැන්වම් කිසිවකු විසින් කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, එලවලු පලතුරු හෝ තරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස (වෙළඳාම්පලකින් බාහිරවූ) කිසිම කඩයක් හෝ ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම එක් එක් අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

12. (වෙළඳාම්පලකින් බාහිරවූ) යම්කිසි කඩයක හෝ යම් ස්ථානයක කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, පලතුරු, එලවලු හෝ තරක්වන සුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිති කාරයා විසින් හෝ වෙළඳාම්කරන්නා විසින් තුකුළු, තාරා ආදී පක්ෂීන් හා අලුත් මාළු, එලවලුවලින් වෙන්කර තබා ගත යුතුයි. තවද ඒ පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විදින්නට සිදුනොවනසේ සාදනලද කුඩුවල ඔවුන් තබා තිබිය යුතුයි.

13. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලයලත් ඕනෑම කෙනෙකු විසින් මනුෂ්‍ය ආහාරය පිණිස කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, පලතුරු, එලවලු හෝ තරක්වන සුළු වෙනත් ආහාර වහි විකිණීම සඳහා පාවිච්චිකරන (වෙළඳාම්පලකින් බාහිරවූ) ඕනෑම කඩයක් හෝ ස්ථානයක් පරීක්ෂාකර බැලිය හැකිය.

14. 11 වැනි අතූරු ව්‍යවස්ථාවේ සඳහන්වූ යම් කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක් සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කඩය හෝ ස්ථානය ශුච්‍යවිත්‍ර ලෙස හා සනීපාරක්ෂක තත්ත්වයක තබාගත යුතුවාත් හැර එහි තිබෙන මිශ්‍ර ලේ වීදුරු කැබලි දමා සිමෙන්තියෙන් වසා දැමිය යුතුයි.
- (b) ඒ කඩේ හෝ ස්ථානයේ කාටත් පෙනෙන තැනක බලපත්‍රය සවිකිරීමට සැලැස්විය යුතුයි. එසේ බලපත්‍රය සවිකිරීමට නොහැකිවූ විට ලයිසන් බලපත්‍රයේ අංකයත්, බලපත්‍රකාරයාගේ නමත්, පැහැදිලි ලෙස පින්තාරුකරනලද ලෑල්ලක්, ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක සවිකළ යුතුයි.

15. ආහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් මේ අතූරු ව්‍යවස්ථාවලින් යම් අතූරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බැව් ඔප්පුවූ යම් බලපත්‍ර කාරයකුට ගම්බද උසාවියකින් නියම කරන වෙනත් දඩුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද, නීත්‍යානුකූලය; එසේ අවලංගුකිරීම ගැන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

මස්කඩ

16. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නමත්, "Licensed Meat Stall" යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදත් පැහැදිලි ලෙස ලියනලද ලෑල්ලක් එල්ලා තබාගත යුතුයි.

17. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසුවූ හැම කල්හිම පරීක්ෂාකර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලගරක්ෂාවේ නියුක්ත (මස් වෙළෙන්දකුත් ඇතුළු) සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළවල් දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබා තිබීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල වීදුරු ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් සුදුසුහුණු ගැවීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් එහි ලියෙන්න කළ වැඩ කොටස්වල සුදුසුහුණු ගැවීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් හා තිබෙනම් ඒවා සබන් ගා උණුවනුරෙන් සේද වීමටද;
- (d) සෑම දවසකට එක් වරක් බැහින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටන් උලා සෝදා දැමීමටද;

- (e) මස්කඩේ පවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොඳට ඔප දමා තබාගැනීමටද;
- (f) ඒ ස්ථානයේ හැම කොටසක්ම හා සියලුම ලී බඩු උප කරණ හා මෙවලම් ශුච්චිවත් මනා තත්තත් වයකත් තබා ගැනීමටද;
- (g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාලදියක් තබා තිබීමටද;
- (h) ඒ ස්ථානය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුගණනේ එක පඩික් කමක්වත් තබා තිබීමටද;
- (i) සියලුම කුණු කසල තුත්තනාගම්වලින් හෝ ගැල්ව නයිස් යකඩවලින් හෝ සාදනලද්දවූද මුඩියක් සහිතවූද භාජනයකට දම්මවා දවසකට එක වරක් බැගින් එය ඒ ස්ථානයෙන් ඉවත්කරවා ශුච්චිවත් කිරීමටද;
- (j) ඒ ස්ථානයෙහි බිමට සුදුසු ජලය සැහෙන තරම් සැපයීමට; හා
- (k) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිට පතක් රාමුකරවා ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතු වන්නේය.

18. කිසිවකු විසින් මස්කඩයක් තුළ කෙළඟසීමට සපයා ඇති පඩික්කමකට මිස වෙන තැනකට කෙළ ගැසිය යුතු නැත.

19. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මියන්ගේන් තොරව තබාගත යුතුවන්න භාර එහි මියන්ගේ වාසය ඇතිවිය හැකි යම් ස්ථාන තිබේ නම් ඒවා සුදුසු ලෙස පිරවිය යුතුයි.

20. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදගැනීමේ හෝ යම් සතකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබාගැනීමේ හෝ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත.

21. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝගනිජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසුවනතෙක් බලපත්‍ර ලත් මස්කඩයකට ඇතුල්වීම හෝ ඒ මස්කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස්කඩේ මස් ගෙනඒමද ඇතුළුව ඒ මස්කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

22. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිවෙකුට ඒ රෝගය බෝවීමට හා රෝගනිජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් මස් කඩයට ඇතුල්වීමට හෝ ඒ මස්කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේ මස් ගෙන ඒමද ඇතුළුව ඒ මස්කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩනොදිය යුතුයි.

23. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනකු විසින් හෝ සුදුසුවූ හැම කල්හිම ඕනෑම මස් කඩයකට ඇතුල්වී පරීක්ෂාකිරීම නීත්‍යානුකූලය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

24. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ගම්බද මස් මඩුවකදී හෝ බලපත්‍ර ලත් මස්මරන්නකු විසින් හෝ මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපනතේ (201 වැනි වෙර්ජයේ 14 වැනි වගන්තිය යටතේ අවසරයක් ලබාගත් අයකු විසින් හෝ මරණලද සතුන්ගේ මස්නොවූ කිසිම මසක් ඒ මස්කඩේ තුළ විකිණීම හෝ වෙළඳාමට තැබීම හෝ නොකට යුතුයි.

25. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 8 සිට රූහි 7 දක්වා විවෘතව තබාගත යුතුයි.

මාළු වෙළඳාම

26. ඒ සඳහා ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අළුත් මාළු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදාට අවසාන වන්නේය.

27. යම් අලුත් මාළු කඩයක් පවත්වාගෙන යාමට බලා පොරොත්තු වන ස්ථානයන් පහත දක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්ථානය මනා තත්ත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළු තිබිය යුතුයි. තුවද එහි සෑම කාමරයකම, විවෘතකළවිට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩුනොවන වර්ෂ ප්‍රමාණයක් ඇති විවෘත කළ හැකි ජනෙල් සපයා තිබියයුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි හතකට අඩුනොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලාරු කොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාරුකොට සුදුහුණු ගා තිබිය යුතුයි.
- (c) සියළුම වහල්පල පොළවේ සිට අඩුගණනේ අඩිහයක් වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍ර වන ලෙස එහි බිම සුදුසුවූ පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අලුත් මාළු තැබීම සඳහා තිබෙන සෑම මේසයක් තුත්තනාගම්වලින් හෝ වෙනත් දිය සිරුව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිළියක සිට, අශුචි වළක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පණහක්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එකළුල්ලේම සම්බන්ධ වන පරිද්දෙන් හෝ කිසිම අශුචි වළක්, වැසිකිළියක් හෝ අළුමුදු පිහිටා තිබිය යුතු නැත.

28. අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා “Licensed Fish Stall” (බලපත්‍ර ලත් අලුත් මාළු කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂාවලින් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

29. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාළුකඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලනු ලැබූ හෝ සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබූ හෝ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදුහුණු ගැවීමටද, ඒ ලී වැඩවල තෙල් සායම් ගා තිබේ නම් එකී වකවාණුවලදී සබන් ගා උණුවතුරෙන් සේදීමටද සැලැස්විය යුතුයි.

30. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එක වරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාල වේලාවේදී එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාළු කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටන් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද ඔහු විසින් මාළු ඵලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අයුරට හොඳට ඔපදමා තබාගත යුතු වන්නේය.

31. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාළු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්ත්වයක ගබඩා පවිත්‍ර ලෙසත්, යම් කාණුවකින්, වැසිකිළියකින්, අඟුණි වළකින් හෝ වෙනත් අඩුගණනේ එක පසික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

32. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදනලද කුණුබාල්දියක් හා අඩුගණනේ එක පසික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

33. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානය මියන්නේන් තොරව තබාගතයුතුවාත් හැර එහි මිගුල් තිබෙනවා දැකිත්තට ලැබුණොත් වහාම ඒ මිගුල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාකොට වසා දැමිය යුතුයි.

34. මොනම කාරණයක් සඳහාමත් කිසිවකු විසින් බල පත්‍ර ලත් ස්ථානයෙහි මොනම සහකුවත්, කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

35. කිසිවකු විසින් මාළු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පසික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

36. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තුකිරීමෙහි යෙදී සිටියාවූ හෝ කිසිවකු විසින් මාළු කඩයකට ඇතුල්වීම හෝ එහි මාළු ගබඩාකිරීමේ, සකස් කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීම හෝ ඒ මාළු කඩයට මාළු ගෙනාපීමට හෝ මාළු කඩේ සිට මාළු ගෙන යාමට සම්බන්ධවීම හෝ නොකටයුතුයි.

37. අලුත් මාළු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොයි කෙනෙකුටවත් 34, 35 හා 36 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

38. කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයෙහි මාළු ගබඩා කර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චි නොකරන කිසිම ලී බඩුවක්, රෙදිපිළි ආදියක්, නිදගන්නා පැළෑටි හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබාගෙන යුතුයි.

39. අලුත් මාළු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාළු කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලිම දක්වාම පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට වර්ෂා ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩුවන තරම් වර්ෂා ප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළ හැකි ජනේලයක් සපයනු ලැබූ තිබේනොත් මිස නැත්නම්, නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

40. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාළු කඩේ තුළ බිමට ඔබින වතුර හොඳටම සෑහෙන තරම් තබාගතයුතු වන්නේය.

41. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාළු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හෝ ඵලවලු කඩ

42. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ ඵලවලු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

43. පලතුරු හෝ ඵලවලු කඩයක් වශයෙන් පාවිච්චි කිරීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසි වලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි පලතුරු හෝ ඵලවලු කඩයක් පවත්වාගෙන යාමට බල පත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ කොන්දේසි කවරේදයත් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබියයුතුවාත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළවිට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩුනොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු වියයුතුවාත් හැර ඒවායේ පිහිටි ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලා කරනු ලැබ සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි හයක්වත් වියයුතුයි;
- (d) ලී වැඩ තෙල් සංයම් කරන ලදුව හෝ සුදුහුණු ගෘහ ලදුව හෝ තිබිය යුතුයි;
- (e) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ ඵලවලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරාව බී නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ සතිපාරසෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණුබාල්දියක් හා සෑහෙන තරම් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානයේ යම් වැසිකිළියක සිට, වැසිකිළිවලක සිට පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි පහහතක් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළිවලක්, වැසිකිළියක් හෝ අලුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක ඵල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

44. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

45. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි කුකුල් කඩයක් පවත්වා ගෙනයාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදයත් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවාත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළවිට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩුනොවිය යුතුයි.

- (b) සෑම කාර්යයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු විය යුතු වන භාර ඒවායේ පිහිටි ගඩොල් අල්ලා හෝ සීමෙන් තියෙන් කපලාගැනීමට හෝ තිබෙන තැන් භාර අතිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලා කරනු ලැබ සුදුසුණු ගා නිබිය යුතුයි;
- (c) වහල්පල අඩුගණනේ පොළවේ සිට අඩි හයකින් වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුසුණු ගාන ලදුව හෝ නිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධ කොට ඇත්නම්ද, සීමෙන් තියෙන් සාදා සීමෙන් තියෙන් කපලාගැනීමට ඇත්නම්ද කාණුවකට සේන්ද්‍රවෙන ලෙස එහි බිම සුදුසු පරිදි භාලිය ඇතිව සීමෙන් ති දමා මාදුකර නිබිය යුතුයි;
- (f) කුකුල් තාරා ආදී පසුකින් තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරුවා බී නොගන්නා වෙනසම් ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණුබාල්දියක් හා සැහෙන තරම් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය යම් වැසිකිළියක සිට වැසිකිළිවලක සිට, පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩු ගණනේ අඩි පණහකින් වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළිවලක්, වැසිකිළියක් හෝ අලු වලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සීමෙන් ති දමන ලද්දවූද, නිසි පරිදි කාණු සපයන ලද්දවූද විශාල මිදුලක් තිබිය යුතුයි. එකී මිදුල යම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි;
- (k) හිංසාවක් හෝ අයුතු පීඩාවක් ඇතිනොවන ලෙස කුකුල් තාරා ආදී පසුකින් දමා තැබීම සඳහා ලැලි මුවටුකොට සාදනලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජන සැහෙන ගණනක් සපයා තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජන ලියෙන් සාදනලද කකුල්මන සවිකරන ලදුව හෝ යුධපවිත්‍ර කිරීම පිණිස එහා මෙහා ගෙනයාගැනීමට හෝ තිබිය යුතුයි.

වැසිකිළි සෑදීම

46. අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිළියක් සාදා පවත්වාගෙන යා යුතුයයි කියා, කායරී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටෙකදී වුවත්, ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් කායරී සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාරයට යම් යම් කාණු ආදිය සම්බන්ධ කොට අසවල් වර්ගයක හා ප්‍රමාණයක වැසිකිළියක්ද, ඒ දේපොලේ අසවල් ස්ථානයේ සාදනට ඕනෑයයි අණකොට ඒ සියලුම නියමයන් ඒ දැන්වීමේ සඳහන් කරන හැකියි.

47. 46 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාර කරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බදුකාරයෙකු විසින්ම තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිළියක් සෑදිය යුතුයි.

48. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිදක සිට අඩි සියයක අඩි විෂ්කම්භය තුළ වැසිකිළි වලක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

සංශෝධන

49. මානලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ගම් කායරී සභාවන් විසින් වෙන් වෙන් වශයෙන් සම්පාදිතව වසී 1942 ක් වූ පෙබරවාරි මස 20 වැනි දින අංක 8,867 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද අතුරු ව්‍යවස්ථා අස්ගිරි පල්ලේසිය පත්තු ගම්

ප්‍රදේශය සම්බන්ධයෙන් පමණක් පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

- (1) 73 සහ 92 යන මේ අතුරු ව්‍යවස්ථා අවලංගු කිරීමෙනි.
- (2) එහි 53 අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත දැක්වෙන අලුත් අතුරු ව්‍යවස්ථා යෙදීමෙනි.

“53A. ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැතැප්ම එකක අඩි විෂ්කම්භය ඇති කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳාම්පලට අයත් වෙළඳ ප්‍රදේශයක් වශයෙන් මෙයින් ප්‍රකාශකරනු ලැබේ.

53B. කොයරී වෙළඳ ප්‍රදේශයක් ඇතුළත වූද කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කවපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.”

- 50. මේ අතුරු ව්‍යවස්ථාවල—
- “ප්‍රධානතුමා” යනුවෙන් කායරී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- “කායරී සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව අදහස් කරනු ලැබේ;
- “ගම් ප්‍රදේශය” යනුවෙන් අස්ගිරි පල්ලේසිය පත්තු ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L. G. D.—GB 14/3/5.

ගම් සහ ආඥාපනත

ගම් සහ ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර හා තල්පිට්ටිබද්ද ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්පාදිතව, 1947 ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධන වූ එකී වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සවිකරනලද අතුරු ව්‍යවස්ථාව.

පී. ද. සොයිසා,

සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායරීගණයේ ස්ථාවර ලේකම් තැන.

වසී 1952 ක් වූ මැයි මස 31 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

1940 ක් වූ නොවැම්බර් මස 22 වැනි දින අංක 9,684 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් වූ අතුරු ව්‍යවස්ථා, පානදුර හා තල්පිට්ටි බද්ද ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාවට අදාළවන පරිද්දෙන් පමණක් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

- (1) එහි (5) වැනි අතුරු ව්‍යවස්ථාවේ “බද්ද එකතු කිරීමට” යන වචන අස්කොට ඒ වෙනුවට “1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද උපලේඛනය සපයා තිබුනත් නොතිබුනත් බද්ද එකතු කිරීමට” යන වචන යෙදීමෙනි;
- (2) එහි 8 වැනි අතුරු ව්‍යවස්ථාවට 12 වැනි අතුරු ව්‍යවස්ථාව ය කියා නැවත අංක යෙදීමෙනි; හා
- (3) 7 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථා යෙදීමෙනි—

“8. බද්දක් ගෙවිය යුතුව තිබෙන්නාවූ යම් රථවාහනයක් හෝ සතකු මිළදී ගන්නාවූ හෝ අයිති කරගන්නාවූ හෝ වෙනත් විදියකින් අත්පත්කරගන්නාවූ සෑම කෙනෙකු විසින්ම, එකී රථවාහනය හෝ සතා වෙනුවෙන් වූ බද්ද ඒ අවුරුද්දට ගෙවා තිබුනත් නොතිබුනත්, තමා එකී රථවාහනය හෝ සතා මිළදී ගන්නාවූ හෝ අයිති කරගන්නාවූ හෝ අත්පත්කරගන්නාවූ දින සිට දවස් හතක් ඇතුළතදී ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි. බද්ද ගෙවා තිබුනේ නම් ඒ පිළිබඳව නියමිත කුචිතාන්සියත්, තමා විසින් සපයන්නට ඕනෑය කියා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් තොරතුරු ප්‍රධානතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි.

9. බද්දක් ගෙවිය යුතුව නිබන්දනා වූ යම් රථ වාහනයක් හෝ සනකු යම් කිසිවකු ලග, හෝ භාරයේ හෝ පාලනය පිට හෝ නිබේද යන වග හෝ දිසිකර බැලීමට ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා එතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් යම්කිසි නිලධාරියකු විසින් හෝ දවසේ සුදුසු කාලවේලාවල් අතර ඕනෑම ඉඩමකට හෝ ගොඩනැගිල්ලකට හෝ ඇතුල්විය හැකිය; එකී ඉඩම හෝ ගොඩනැගිල්ල භාරව සිටින අය විසින් ප්‍රධානතුමාට හෝ එකී බලයලත් නිලධාරියාට හෝ මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම යුතුකම ඉටුකිරීම පිණිස වුවමනා කරන යම් යම් පහසුකම් සැලැස්විය යුතු වන්නේය.

10. 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම්කිසි රථවාහනයක් වෙනුවෙන් නිකුත්කරන ලද යකඩ තහවුරක් කිසිවකු විසින් වෙනත් යම් රථ වාහනයක් වෙනුවෙන් පාවිච්චිනොකළ යුතුයි.

11. ප්‍රධානතුමාට හෝ ඒ සඳහා එතුමාගෙන් බලයලත් යම් නිලධාරියකුට හෝ ඕනෑම මාවතක හෝ අඛපාරක ගමනාගමනයෙහි යෙදී ඇති ඕනෑම රථවාහනයක්, 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර ඒ රථවාහනයේ සවිකළ යුතුව නිබන්දන තහවුර පරීක්ෂාකර බැලීම පිණිස නතර කිරීමට බලය තිබේ. ප්‍රධානතුමා විසින් හෝ එකී බලයලත් නිලධාරියා විසින් හෝ එසේ කරන්නට ඕනෑය කියා ඉල්ලා සිටි විටෙක ඒ රථවාහනය පදවන්නා විසින් හෝ ඒ රථවාහනය භාරව සිටින අය විසින් හෝ එය තවත්වා එකී තහවුර පරීක්ෂාකර බැලීමට ඉඩදී ඒ සඳහා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට හෝ ආධාරකළ යුතු වන්නේය."

L. G. D.—GA 14/39/2

උඩපතේ ගම්සභාව

ගම්සභා අඥපනත

ගම්සභා ආඥපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩපතේ ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදිතව, 1947 ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පලවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සම්පරිකරන ලද අතුරු ව්‍යවස්ථාව.

ජී. ද. සොයිසා,

සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීංශයේ සභාවර ලේකම්තුමා.

වම් 1952 ක්වූ මැයි මස 31 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

1949 ක්වූ මාර්තු මස 18 වැනි දින අංක 9,958 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද අතුරු ව්‍යවස්ථා, එහි III වැනි අතුරු ව්‍යවස්ථාවේ 2 වැනි ඡේදයේ (i) අංකිත කාරණය එක්කම ඊළඟට පහත දැක්වෙන අළුත් කාරණය යෙදීමෙන් සංශෝධනය කරනු ලැබේ:—

“(j) තේ සෑදීමේ කමිණිතය.”

L. G. D.—GA 14/84/1.

ගම්සභා ආඥපනත

ගම්සභා ආඥපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුල්වෙලා ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදනය කරනු ලැබ 1947 ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පලවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සම්පරිකරන ලද අතුරු ව්‍යවස්ථාව.

ජී. ද. සොයිසා,

සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීංශයේ සභාවර ලේකම් තුමා.

වම් 1952 ක්වූ මැයි මස 31 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

1948 ක්වූ අප්‍රේල් මස 16 වැනි දින අංක 9,853 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද අතුරු ව්‍යවස්ථා, එහි 11 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථා යෙදීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“11A. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන විශේෂ බලපත්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් යම්කිසි ආගමික උත්සවයක් පවත්නා කාලය තුළදී කිසිම බත් කඩයක්, රැස්වෙරන්වි ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම හෝ නොකළ යුතුයි.

11B. මේ අතුරු ව්‍යවස්ථාවල 13 සිට 19 දක්වා වූ අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන (දෙකම ඇතුළුවයි), 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් දරන්නකු සම්බන්ධයෙන් අදාළවන්නාවූ ප්‍රකාරයටම, ගැනිතාක්දුරට 11A. අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් දරන්නකු සම්බන්ධයෙන්ද අදාළ වන්නේය.”